

සිදත් සංගරාවේ අක්ෂර මාලාව

Sidat Saṅgarāva Alphabet

ආචාරය රංජන් සේනානායක

තිබුණුවැව සිරසුමන හිමි

## Abstract

Sidat Saṅgarāva is the oldest remaining Sinhala Grammar Book written during the Dambadeniya Period. The alphabet is divided into two main categories: vowels and consonants. Sidat Saṅgarāva consists of ten vowels and twenty consonants. There is also a division of vowels as short and long vowels. However, all vowels have not been added to the alphabet in Sidat Saṅgarāva. The author of Sidat Saṅgarāva has treated vowel [æ] (we) as a development of vowel [a] (w). Letters such as [ru] [ru:] [li] [li:] (iD) (iDD) (l̥) (l̥̥) have also been excluded from the alphabet. A number of examples have been cited in the addition of long vowels to the book. The author has also cited examples from common usage and poetic usage when adding Velar Nasal sound [ŋ] to the alphabet. It also excludes all classifications related to consonants and Pre Nasalized consonants. Aspirated consonants and the Voiceless Affricate [tʃa] (p) have not been added to the alphabet since it has been composed with the aim of proposing proper guidelines for poetry. Although the author has not added them to the alphabet their function has been done through other letters. This research paper examines the reasons and factors that contributed for Sidat Saṅgarāva author to make such changes in vowels and consonants.

**Key words:-** Velar Nasal sound, Vowel [æ], Long vowels, Sidat Saṅgarāva, Vowels and Consonants

## හැදින්වීම

පද්‍යකරණයට උපදෙස් දානය කරනු වස් රවනා කරන ලද ව්‍යාකරණ ගුන්පයකි සිදන් සගරාව යි. මෙය දැන්ට අවශ්‍ය වූ ඉපැරණිම ව්‍යාකරණ කාතිය යි. මෙම පත්‍රිකාවේ දී පරයේෂණයට නතු කෙරෙන්නේ සිදන් සගරාවේ අක්ෂර මාලාව පිළිබඳ ව පමණි.

## පරයේෂණ ක්ෂේත්‍රය

මෙම අධ්‍යන සූත්‍රගත වන්නේ සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණ තැමැති විෂය ක්ෂේත්‍රයට අනුගත ව ය.

## පරයේෂණ ගැටුව

මෙහි පරයේෂණ ගැටුව වශයෙන් ඉදිරිපත් කොට ගෙන ඇත්තේ සිදන් සගරාවේ වර්ණ මාලාව තුළනාත්මක ව හා ව්‍යාකරණාත්මක ව අධ්‍යයනය කිරීම යි.

## පරයේෂණයේ අරමුණු

සිදන් හෝඩිය සඳහා එකතු කරන ලද අක්ෂර කුමන පදනමකින් සිදන් සගරාවට එකතු කළේ ද යන්නත් සිදන් සගරා කතුවරයා සිය හෝඩියට එකතු නොකළ අකුරු වෙනත් ආකාරයකින් කෙලෙස නිරුපණය කළේ ද යන්නත් මෙහි දී හඳුනා ගැනීමට අපේක්ෂා කෙරේ.

## පරයේෂණයේ සීමා

මෙම අධ්‍යයනයට පාතු වන්නේ සිදන් සගරාවේ අක්ෂර මාලාව පමණි.

## කුමවේදය

ප්‍රාථමික හා ද්විතීක මූලාශ්‍රය ප්‍රමාණ කොට ගනීමින් පූස්තකාලයේ අධ්‍යයන කුමවේදයට යටත්වත්ව මෙම අධ්‍යයනය සිදු කෙරේ.

## ප්‍රවේශය

සිංහලය වනාහි දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඉන්දු ආර්ය භාෂා ගණයෙහි ලා ගිණිය හැකි භාෂාවකි. ප්‍රාකෘත යුගයේ සිට ම රවනා වූ ලේඛන රාජියක් සිංහල භාෂාව සතු ව ඇත. එබදු භාෂාවක ප්‍රාරම්භක ව්‍යාකරණය ලෙස සිද්ධ් සගරාව හදුනාගත නො හැකි ය. එනම් සිද්ධ් සගරාව රවනා කිරීමට පෙර යුගයේ සිංහල ව්‍යාකරණ ගුන්ප රවනා වී තිබුණේ යැයි උපකළුපනය කිරීම සාධාරණ ය. එබදු ව්‍යාකරණ ගුන්පවල උපදේශකින් වනා සිබවලද භා සිබවලද විනිස ධම්පයා අව්‍යා ගැටපදය අමාවතුර බුන්සරණ වැනි ගදුෂ කාති ද ක්විසිලමිණ සහස්‍රවත මුවදෙශ්‍රවත වැනි පදන් කාති ද සම්පාදනය වෙතැ යි සිතීම අපහසු ය. දැනට හමු වී ඇති පැරණි ම ව්‍යාකරණ ගුන්පය නම් සිද්ධ් සගරාව යි. දූෂ්ධෙනි යුගයේ සිද්ධ් සගරාව රවනා වී ඇත. එහෙත් සිද්ධ් සගරාව රවනා වීමට පෙර ව්‍යාකරණ ගුන්ප තිබු බවට සාධක සිද්ධ් සගරා පුරාණ සන්නයෙන් තොරතුරු හමු වේ. (සිද්ධ් සගරා පුරාණ සන්නය., දානාලෝක හිමි, 1971:6-7).

සිද්ධ් සගරාවේ අක්ෂර වර්ගීකරණයට ප්‍රතිචිරුද්ධ ආකාරයට අක්ෂර වර්ගීකරණය කළ ව්‍යාකරණ සම්ප්‍රදායක් තිබු බව උක්ත නිදුසුනින් තහවුරු කරගත හැකි ය.

ප්‍රාකෘත සිංහල හෝඩිය

සිද්ධ් සගරා හෝඩිය

කුද්ධ සිංහල හෝඩිය

මිගු සිංහල හෝඩිය

ජාතික අධ්‍යාපන ආයතන නොඩිය

සමකාලීන සිංහල හෝඩිය

ජාත්‍යන්තර සිංහල හෝඩිය

## යුතිකේත සිංහල හෝඩිය

යනාදි වශයෙන් සිංහලයේ හෝඩි රාජියක් දක්නට ලැබෙනත් හෝඩියක් ලෙස සංග්‍රහ වූ දැනුව හමු ව අැති ඉපරුණිතම අක්ෂර මාලාව සිද්ත් සගරාගත අක්ෂර මාලාව යි. දහතුන්වන සියවසේ දී රචනා වූ සිද්ත් සගරා අක්ෂර මාලාවේ ස්වරුපය පිළිබඳ ව මෙහි දී විමර්ශනයට නතු කෙරේ.

### සාකච්ඡාව

#### ස්වර හා ව්‍යුද්ධීතන

සිද්ත් සගරා කතුවරයා පෙරදිග ව්‍යාකරණ සම්ප්‍රදායානුගත ව ස්වර ව්‍යුද්ධීතන වෙන්කොට තිබේ. ස්වරාක්ෂර හා ව්‍යුද්ධීතනාක්ෂර හැඳින්වීම සඳහා සර හා බ්‍රාහ්මීතන යන ව්‍යවහාරය පාලි ව්‍යාකරණ ග්‍රන්ථවල හාවිත කර ඇත (කවචායනය ව්‍යාකරණ, ගුණරත්න, 1886:1-2); මොග්ගල්ලායන ව්‍යාකරණ දේවමිත්ත, 1890:1-2). ස්වරාක්ෂර හා ව්‍යුද්ධීතනාක්ෂර හැඳින්වීම සඳහා ස්වර හා ව්‍යුද්ධීතන යන ව්‍යවහාරය සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථවල හාවිත කර ඇත (සාරස්වතාර්ථ ව්‍යාබ්‍යාච, රත්නසාර හිමි 1947:9-12). පොදුවේ අක්ෂර පාලි ව්‍යාකරණ ග්‍රන්ථවල අක්ෂර යනුවෙන් හදුන්වා ඇත. (කවචායනය ව්‍යාකරණ. ගුණරත්න 1886:1); මොග්ගල්ලායන ව්‍යාකරණ දේවමිත්ත, 1890:2). පොදුවේ අක්ෂර සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථවල වරණ යනුවෙන් හදුන්වා ඇත (සාරස්වතාර්ථ ව්‍යාබ්‍යාච. රත්නසාර හිමි 1947:2). එහෙත් සිද්ත් සගරා කතුවරයා පණකුරු යනුවෙන් ස්වර හදුන්වන අතර ගතකුරු යනුවෙන් ව්‍යුද්ධීතන හදුන්වා ඇත. මෙම ව්‍යවහාරය මාත්‍යභාෂානුගත නො වන බවත් එය දෙමළ ව්‍යාකරණයට අනුගත ව ස්වර හා ව්‍යුද්ධීතන හදුන්වා දීමක් ලෙස උගත්හු පෙන්වා දෙනි (ධම්මරත්න හිමි, 1963:27). එනම් දෙමළ ව්‍යාකරණයේ ස්වරාක්ෂර උයිර්ලුත්තු යනුවෙන් ද ව්‍යුද්ධීතනාක්ෂර මෙයිර්ලුත්තු යනුවෙනන් ද හදුන්වා ඇත. සිද්ත් සගරාගත උක්ත ව්‍යවහාරය ඉන්දු ආර්ය සම්ප්‍රදාය නො වන බවත් එය දෙමළ සම්ප්‍රදාය බවත් නිගමනය කිරීම යුත්තියුත්ත ය. සිද්ත් සගරා කතුවරයා එ ලෙස සිදුකොට ඇත්තේ කුමක් තිසා ද යන්න විමසිය යුතු ය. අනුරාධපුර යුගයේ සිට වරින් වර ද්‍රව්‍යයන් රට්ටේ බලය ඔවුන් සතුකොටගෙන ඇත. එම අවස්ථාවල

දී දෙමළ රටේ රාජ්‍ය භාෂාව දුවිඩ වූවාට සැක නැතු. එබඳ අවස්ථාවල දී දෙමළ භාෂාවේ බලපෑම සිංහලය කෙරෙහි ඉතා දැඩි ව බලපෑ බව නිගමනය කළ හැකි ය. සිංහලයට දෙමළ භාෂාවෙන් එකතු වී ඇති වචන රාජිය අධ්‍යයනය කිරීමෙන් මෙය තහවුරු කරගත හැකි ය. (කොළඹෝවා සහ දේවී, සිංහල භාෂාවේ දෙමළ වචන අකාරාදිය, 2002)

‘ඉහත දැක්වූ පරිදි වෝල මාස අධිපත්‍යය හේතුවෙන් පොලොන්නරු දැඩිදෙනි යුගවල සංස්කෘත ගුන්ථ්‍යා දෙමළ පඩිවරුන්ගේ මාරුගයෙන් ඉගැන්වූ බවක් ද සමකාලීන ඉතිහාසයෙහි සඳහන් වන හෙයින් උයිරේලුත්තු භා මෙයිරේලුත්තු වචනාර්ථයෙන් පණකුරු භා ගතකුරු යන සංයුතා සිදන් සගරා කතු හිමියන් යොදාග න්නට ඇත්තේ එදා සිංහල ව්‍යාකරණය ඉගැන්වීමේ දී එම වචන භාවිතයේ පැවති නිසා විය යුතු යයි සිතනු වටි.’ (ව්‍යාබ්‍යාන සහිත සිදන් සගරාව, අභයසිංහ, 1998:47-48).

ස්වර භා ව්‍යුක්ෂණ නාමිකරණයේ දී කතුවරයා කෘතියේ ඇතැම් තැනෙක දී මාත්‍ර භාෂා සම්ප්‍රදායට අනුගතව ඇති අතර තවත් විවේක දෙමළ සම්ප්‍රදායට අනුගත ව ඇත. එකම ව්‍යාකරණ ගුන්ථ්‍යාක ස්වර භා ව්‍යුක්ෂණ ව්‍යවහාරය සඳහා බහුරුප භාවිතය උගතුන්ගේ විවේචනයට භාජනය වී ඇත. (පක්ෂ්‍යාසාර හිමි, සිදන් සගරා විමුණුම, 2004:31).

සිදන් සගරා කතුවරයා කිහිප තැනක පමණක් පණකුරු යනුවෙන් ස්වර හඳුන්වා තිබුණ ද සන්ධි අධිකාරයේ දී ස්වර අක්ෂර නාමිකරණය සඳහා භාවිත කොට ඇත්තේ සර යන ව්‍යවහාරය යි. (සිදන් සගරා පුරාණ සන්නය. යුනාලෝක හිමි, 1971;63-65-66). මේ ව්‍යවහාරය සම්පූර්ණයෙන් ම පාලි භා සංස්කෘත ප්‍රාකෘත ස්වරාක්ෂර හඳුන්වාදීමට සමාන වේ. ගාත්‍රාක්ෂර හඳුන්වා ඇත්තේ ගතකුරු යනු වෙති. එහෙත් සමහර තැනක දී කතුවරයා හල් යනුවෙන් ගාත්‍රාක්ෂර හඳුන්වා දී ඇත. (සිදන් සගරා පුරාණ සන්නය. යුනාලෝක හිමි, 1971;77).

සිදන් සගරා කතුවරයා සිය කෘතියේ පොදුවේ අක්ෂර වණ යනුවෙන් නම් කොට ඇත. එය වනාහි මාත්‍ර භාෂාවන්ගෙන් කුමික

පරිණාමය වූ රුපය යි. එය පමණක් නො ව ඇතැම් තැනක අක්ෂර යන්නෙහි පරිණාමය රුපය වන අකර යන්න ද අක්ෂර නාමිකරණය සඳහා සිදන් සගරා කතුවරයා භාවිත කොට ඇති.( සිදන් සගරා පුරාණ සන්නය. යුනාලෝක හිමි, 1971); 133.) ඇතැමෙක් එ ලෙස ස්වර ව්‍යාපෘතා සහ අක්ෂර හැඳින්වීම සඳහා බහුරුප භාවිතය විවේචනයට ලක් කරති. (පස්කුසාර හිමි, සිදන් සගරා වමසුම, 2004); 31). සිදන් සගරා කතුවරයා එ ලෙස නාමිකරණයට ලක් කොට ඇත්තේ තත් අක්ෂර යෙදෙන ස්ථානීය පරිසරය පිළිබඳ ව අවබෝධයකිනි. වන භා අක්බර යන රුප සාජ්‍රව ම මාතා භාජන සම්ප්‍රදායට තැකම් කියන බව පෙන්වා දිය හැකි ය. මෙයින් ද තහවුරු වන්නේ සිදන් සගරා කතුවරයා විද්‍යාත් සමාජයේ භා ව්‍යවහාරයේ පැවැති භාජා ව්‍යවහාරයට මූලික් ස්ථානය ලබාදෙමින් ස්වර ව්‍යක්ෂ්‍යතන භා අක්ෂර නාමිකරණයට උත්සුක වූ බව යි. අක්ෂර නාමිකරණය සඳහා බහුරුප භාවිතය සිදන් සගරා කතුවරයා කෙරෙහි බලපා ඇත්තේ මාතා භාජන ව්‍යාකරණ සම්ප්‍රදායවල ආභාසයෙනි. එනම් සිදන් සගරා කතුවරයා අනුගමනය කොට ඇත්තේ මාතා භාජන ව්‍යාකරණ අනුදත් මාරුගය යි.

අනවමදැරූහි හිමියන් ස්වර අක්ෂර සර යනුවෙන් හෙළ වහරට තත්ත්ව ලෙස යොදා ගත්ත ද ගාත්‍රාක්ෂර එ ලෙස තත්ත්ව අයුරෙන් යොදා ගත් බවක් නො පෙනේ. ස්වර අක්ෂර තත්ත්ව ස්වරුපයට පත්කර ගත් උන්වහන්සේ ව්‍යක්ෂ්‍යතන අක්ෂර එ ලෙස තත්ත්ව නො කරගන්හ. එසේ තිබිය දී සිදන් සගරා කතුවරයා සිය ව්‍යාකරණ ග්‍රන්ථයේ ව්‍යක්ෂ්‍යතන සඳහා වියදුන් යන්න නො යොදා ගතකුරු හා නල් යන ව්‍යවහාර භාවිත කළේ කුමක් නිසාදැයි විමසිය යුතු ය.

සිදන් සගරා කතුවරයා මාතාභාජා පිළිබඳ හසළ අවබෝධයකින් යුත්ත වූ නිසා මෙහි තත්ත්ව ස්වරුපය නො දැන සිටියේ යැයි නො සිතිය හැකි ය. උන් වහන්සේ මේ පිළිබඳ මනා අවබෝධයකින් පසුව්වාට සැක තැන. ප්‍රතිචිරුද්ධ ආචාරය සම්ප්‍රදායකට අයන් නිසා භාවිතයට නො ගත්තේ යැයි සිතිය නො හැකි ය. සිදන් සගරාව රවනා වන කාලයේ දී ව්‍යක්ෂ්‍යතනාක්ෂර සඳහා ගතකුරු හා නල් යන ව්‍යවහාර දෙක භාවිත ව තිබු බවත් විද්‍යාත් ජනයා අතර අතිශයින් සම්භාවනාවට පාතු ව තිබුණේ උක්ත යෙදීම දෙක ය. එයින් ගාත්‍රාක්ෂර

යන යෙදීම දෙමළ ව්‍යාකරණයට අනුගත වූවකි. එහෙත් ව්‍යවහාරයට මූලික තැනක් දුන් සිද්‍න් සගරා කතුවරයා ව්‍යක්ෂණාක්ෂර සඳහා ගතකුරු යන යෙදුම කිසිදු ගැටලුවකින් තොර ව භාවිත කර ඇත.

සිද්‍න් සගරාවේ අක්ෂර මාලාව ගදුෂකරණය සඳහා සම්පාදිත අක්ෂර මාලාවක් නො වන අතර එය සම්පූර්ණයෙන් ම පදුෂකරණය සඳහා රවනා වූවකි.

පණකුරු පසෙක් එද-ලුහු ගුරු බෙයින් දස වේ

ගතකුරු ද වේ විස්සේක්-වහරට යුහු සියලසැ (සිද්‍න් සගරා පුරාණ සන්නය යානාලෝක නිමි, 1971); 6).

සිද්‍න් සගරා කතුවරයා පණකුරු ප්‍රමාණාත්මක ව පහක් වන බවත් ඒවා ලසු හා ගුරු හේදය අනුව දහයක් වන බවත් පෙන්වා දෙයි. තන් කාලීන ව පදාන ව්‍යවහාරයට මෙම ස්වරාක්ෂර දහය ප්‍රමාණවත් වූවත් ගදු ව්‍යවහාරයට මෙම ස්වර දහය ප්‍රමාණවත් නො වූ බව පෙන්වා දිය හැකි ය. එ නම් සමකාලීන ගදුය කාතිවල මෙම ස්වර දහයට වඩා වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ.

#### අැකාරය

ස්වරමාලාවේ ප්‍රාණාක්ෂර ගොන්නෙහි අන්තර්ගත විය යුතු අැකාරය සිද්‍න් සගරාවේ වර්ණ මාලාවට ඇතුළත් කොට නැත. අැකාරය ලේඛනාරුඩ් වන්නේ 8 වන සියවසේ දී ය. සිද්‍න් සගරා අක්ෂර මාලාව සඳහා අැකාරය එකතු කිරීම කතුවරයා උත්සුක නො වූයේ කුමක් නිසා දැයි විමසීම වැදගත් ය. සිද්‍න් සගරා කතුවරයා අැකාරය අකාරයෙන් මාත්‍රා වංද්ධියක් ලෙස වටහාගත් බව දක්නට ලැබේ. ඇස් ඇල් ඇල් යන පදනුයේ සැම පදයක මාත්‍රා දෙකක් පමණක් විද්‍යාමාන වේ. එම නිසා අකාරය අැකාරයේ මාත්‍රා වංද්ධියක් ලෙස කිසියේත් ම ගණනය කළ නො හැකි ය. සිද්‍න් සගරා කතුවරයා අක්ෂර මාලාවට අැකාරය අන්තර්ගත නො කළ ද සිද්‍න් සගරාවේ ව්‍යක්ෂණාරුඩ් ව ද ස්වාධීන ව ද අැකාරය දක්නට ලැබේ.

අැකාරය ප්‍රහවයෙහි ලා ගයිගර් නාජාය කිහිපයක් දක්වා ඇත (ගයිගර්, සිංහල භාෂාවේ ව්‍යාකරණය, 2013;19-23). අැකාරය භා එහි ප්‍රහවය සම්බන්ධ ව විල්බෙම් ගයිගර් විසින් ඉදිරිපත් කරන ලද මතවාදයේ ඇති උෂනතා පෙන්වාදෙමින් එය විවේචනයට ලක් කරන සෙනරත් පරණ පරණවිතාන ගයිගර්ගේ මූලික සිද්ධාන්තවලට පටහැනි ව තත්කාලීන සිංහලයේ භාවිත වූ නිද්‍රිකන රාජියක් උප්‍රවා දක්වා තිබේ(සිගිරි කුරුපු ගි i වෙළුම, පරණවිතාන (පරි) ගම්ලත්, 2000;46). ගයිගර් පෙන්වාදෙන්නේ අවවන සියවසට පෙර රවනා කරන ලද ශිලා ලේඛනවල අැකාරය විද්‍යමාන නො වුණ ද එකාරය අැකාරයේ කාර්යභාරය සිදු කර ගැනීම් සඳහා තත් කාලීන භාෂාවේ යොදා ගත් බව සි. සඳහා ඔහු විසින් නිදුසුන් රාජියක් සිගිරි ගිවිලින් උප්‍රවා දක්වා තිබේ. ඒ ධම්පියා අව්‍යා ගැටපදයේ දක්නට ලැබෙන හෙළවුවා පායනයන්හි ද ඇතැම් හෙළවුවා පායවල ද අැකාරය භාවිත කොට තිබේ(ධම්පියා අව්‍යා ගැටපදය. හෙවිට්ඩරව්වි, (සංස්.) 1974); 148 ලකුණ්ටකොට්ටාවදානී කිරස්ස නැති). මෙයට වෙනස් අදහසක් තවත් සමහරක් දරනි.(ගණේච්චන්ත “අැකාර ව්‍යවහාරය” වියරණ ලිපි, 1994; 27-40).

අවවන සියවසේ දී රවනා වූ ගැරඩිගල ශිලා ලේඛනයේ අැකාරය ද (Paranavithana" Epigraphia Zeylanica vol III, 1933|No 19Garandigala pl 16). රාස්සහෙල (Paranavithana" Epigraphia Zeylanica vol IV,1933|) No 20 Rassahela pl 18). ශිලාලේඛනයේ ආ දීර්ස ආකාරය ද දක්නට ලැබේ. ශිලා ලේඛන ශිලාලේඛන 8 වන සියවසේ රවනා වූ ශිලා ලේඛනවල පමණක් නො ව අනුරාධපුර යුගයේ මෙන් ම පොලොන්නරු යුගයේ රවනා වූ සාහිත්‍ය කෘතිවල ද ඉතා පැහැදිලි ව අැකාරය මෙන් ම දීර්ස අැකාරය ද දක්නට ලැබේ. එ පමණක් නො ව සිද්ත් සගරාව රවනා වූ දීඩිංඡනි යුගයේ අැකාරය භාවිත ව තිබු බවට සාහිත්‍ය භා මූලාශ්‍රවලින් සාධක එළ විය හැකි ය.<sup>3</sup> ශිලා ලේඛනවල මෙන් ම සම්භාව්‍ය සාහිත්‍ය කෘතිවලත් අැකාරය භා එහි දීර්ස ස්වරුපය දක්නට ලැබුණ ද සිද්ත් සගරා කතුවරයා එය සිද්ත් සගරා අක්ෂර මාලාවට එකතු කිරීම සඳහා පසුබල වූ බව නියත ය. සිද්ත් සගරා කතුවරයා සිය අක්ෂර මාලාවට උක්ත අක්ෂර අන්තර්ගත නො කළ ද සිද්ත් සගරාව රවනා වීමට ප්‍රථමයෙන් සහ සිද්ත් සගරාව රවනා වූ සමයේ දී රවනා වූ අනිත්

ගුන්පිවල ද මෙම අක්ෂර ස්වාධීන ව මෙන් ම ව්‍යක්ෂේෂන ආරුධි ව ද දක්නට ලැබේ. දෙවන පැතිස් යුගයේ හිටය ම ආකාරය සිංහල භාවිත වූ බවට සාහිතය මූලාශ්‍රය සාධක හමු වේ (ධරමපුද්ධිපිකාව, ධර්මාලෝක හිමි සහ ධර්මාරාම හිමි, 2009;192 ජේදය 316).

සිදන් සගරාවට ඇකාරය අන්තර්ගත කිරීම සඳහා සිදන් කතුවරයා පසුබට වීමට බලපෑ කරුණු හතරක් ඔක්කම්පිටියේ හිමියේ පෙන්වා දෙති.

1. ඇ වර්ණය අ වර්ණයේ ම මාත්‍රා වංද්ධියක් ලෙස සැලකීම
2. සිංහල භාෂා ඉතිහාසයට අනුව ප්‍රාකාන සිංහල භා ප්‍රරානන සිංහල යුගවල ඇ වර්ණය දක්නට නොලැබීම
3. සිංහල භාෂාවට නිශ්චය වූ පාලී සංස්කෘත භාෂාවල ඇ වර්ණය දක්නට නොවීම
4. සිදන් සගරාවට පෙර පැවතිණැයි සැලකෙන වියරණ ගුන්පියන්හි අක්ෂර මාලාවල ඇ වර්ණය අන්තර්ගත නොවීම (පක්ෂක්දාසාර හිමි, සිදන් සගරා විමසුම, 2004);34).

සිදන් සගරා හෝඩිය දක්වන තැන සිදන් සගරා කතුවරයා ඇකාරය ද අකාරයේ ම මාත්‍රා වංද්ධියක් ලෙස සලකා ඇත. එහෙත් සිදන් සගරාවේ බොහෝ ස්ථානවල ඇ වර්ණය ස්වාධීන අක්ෂරයක් ලෙසත් ව්‍යක්ෂේෂනාරුධි අක්ෂරයක් ලෙසත් දක්වා තිබේ. එසේ ම සිදන් සගරා කතුවරයා භාවිත කළ දෙමළ ව්‍යාකරණ ගුන්පියේ හෝ ගුන්පිවල ඇ අක්ෂරය අන්තර්ගත නොවීම නිසා ද ඇකාරය සිදන් සගරා හෝඩියට එකතු කොට තැන.

සිදන් සගරා කතුවරයා සිය කෘතිය කෘතියේ ඇ ඇ අක්ෂර ස්වාධීන ව භා ව්‍යංජනාරුධි ව භාවිත කළ ද කිසිදු විටක හෝඩියට ඇ ඇ යන අක්ෂර දෙක අන්තර්ගත නො කළේ ය. එහෙත් කොට්ටෙව යුගයේ දී රවනා වූ කාව්‍ය ලක්ෂණ මිණුමාලාවේ ඇ ඇ අක්ෂර දෙක හෝඩියට ඇතුළත් කොට තිබේ(කාව්‍යලක්ෂණ මිණුමාලාව හෙවත් ලකුණු මිණ, තම්බ අජ්ප්‍ර, 1899;38 ගිය,11). මෙය දැනට අවිනාශ්ට ව

අැති හෝඩියකට ප්‍රථම වරට ඇකාරය ඇතුළත් කළ අවස්ථාව ලෙස මෙය භදුනා ගත හැකි ය. කාව්‍ය ලක්ෂණ මිණු මාලාවේ එම අක්ෂර ඇතුළත් කළ ද ඉන් අනතුරු ව රචනා වන වදන් කට්‍ර හෝඩියේ ඒ අක්ෂර ඇතුළත් කොට නැත. මෙයින් තහවුරු වන්නේ ගුරුකුලවල අක්ෂර හෝඩියට ඇතුළත් කර ගැනීම පිළිබඳ ව යම්කිසි සංඛ්‍යක් තිබූ බව යි.

### සා /සාසා /ලේ /මේ /මු අක්ෂර

සා /සාසා /ලේ /මේ /මු යන අක්ෂර භතර ද සිද්‍ය්‍ර සගරා හෝඩියට අන්තර්ගත කොට නැත. සා සාසා ලේ මු යන අක්ෂර සිංහලයට පැමිණ ඇත්තේ සංස්කෘතයෙන් ඇති ව්‍යවන තත්සම ස්වරුපයෙන් භාවිතයට ගැනීමේ දී මේ අක්ෂර පන්තිය අතිශයින් ප්‍රයෝගන විය. පද්‍යකරණයේ දී සංස්කෘත පද පවා තත්ත්ව ස්වරුපයෙන් භාවිත කරන නිසා උතුත් ස්වර අක්ෂර වෙනත් ස්වරුපවලින් පරිණාමයට පත් ව ඇති බව දක්නට ලැබේ. සිද්‍ය්‍ර සගරාවේ අක්ෂර මාලාව හෝ කාතියේ අනෙක් අධිකාරවලට තත් අක්ෂර ඇතුළත් කොට නැත්තේ සිද්‍ය්‍ර සගරාව පද්‍යකරණය සඳහා රචනා කරන ලද කාතියක් නිසා ය.

සා/ සාසා/ භා ලේ/ මු අක්ෂර භතර ද්‍රව්‍යිඩ අක්ෂර මාලාවේ මෙන් ම සංස්කෘත අක්ෂර මාලාවේ ද ඇතුළත් වේ. එහෙත් සිද්‍ය්‍ර සගරා කතුවරයා එම අක්ෂර සිද්‍ය්‍ර සගරාවට ඇතුළත් කොට නැත. සිද්‍ය්‍ර සගරා කතුවරයා ඉතාතාමත් අල්ප මූ ස්වර ප්‍රමාණයකින් ස්වර රාශියක කාර්ය ඉටුකර ගැනීම සඳහා උත්සුක මූ ආකාරය මෙයින් තහවුරු කරගත් හැකි ය. එක ම ස්වරයකින් විවිධ ස්වරුප නිරුපණය කරමින් අධ්‍යයනය සඳහා අවශ්‍ය මූලික අඩ්‍යාලම සකස් කොට ගෙන තිබේ. සිංහල පාලි සංස්කෘත ප්‍රාකාන පමණක් නො ව ද්‍රව්‍යිඩ ව්‍යාකරණයේ ඇ/ ඇ යන අක්ෂර දෙක විද්‍යාමාන නො වන නිසාන් සිද්‍ය්‍ර සගරා කතුවරයා සිද්‍ය්‍ර සගරා හෝඩියට තත් අක්ෂර දෙක ඇතුළත් නො කෙලෙළේයි ඇතැමෙක් කළුපනා කරනි (පක්ෂ්‍යාසාර හිමි, සිද්‍ය්‍ර සගරා විමසුම, 2004;50-51).

### දිර්සාක්ෂර

සිද්‍ය්‍ර සගරා කතුවරයා මූහුණ දුන් අනෙක් ගැටුව නම් දිර්සාක්ෂර වරණමාලාවට එකතු කිරීම යි. භුස්ව අක්ෂර වරණමාලාවට

එකතු කිරීම පිළිබඳ කිසිදු ගැටලුවකට මූහුණ නුදුන් සිද්ධ්‍ය සගරා කතුවරයා දීර්සාක්ෂර වර්ණමාලාවට එකතු කිරීමේ දී ප්‍රබල ගැටලුවකට මූහුණ දී ඇත. මේ වන විට වර්ණ මාලාවට දීර්සාක්ෂර අන්තර්ගත කිරීම පිළිබඳ විසංචාදයක් තිබූ බව පෙනේ. ඒ නිසා ම සිද්ධ්‍ය සගරා කතුවරයා සිය අක්ෂරමාලාවට දීර්සාක්ෂර එකතු කිරීම සම්බන්ධ ව ප්‍රබල ප්‍රයත්තයක් දරා ඇත. ඒ බව මැනවින් තහවුරු වන්නේ උන් වහන්සේ දීර්සාක්ෂර අන්තර්ගත කරනු වස් ඉදිරිපත් කරන ලද නිදරණ සම්බයෙනි.

මෙහි දී සිද්ධ්‍ය සගරා කතුවරයා ස්වරාක්ෂර ප්‍රස්ථිව හා දීර්ස යන ස්වරුප දෙකෙකන් ම දක්වා ඇත්තේ තත්කාලීන ව සම්භාවිත වූ වර්ණමාලාවල දීර්සාක්ෂර දක්නට නො ලැබුණු නිසා ය. එය සිද්ධ්‍ය සගරාවේ පුරාණ සන්නයේ උප්‍රවනයකින් තහවුරු කළ හැකි ය.

“කිසි ආචාර්යී කෙනෙක් ගුවීක්ෂරපංක්ෂවකය ද අං යන බින්දු වණීය ද වණී සංඛ්‍යාවට නො නැගුහු. එසේ කළේහි බොහෝ ව්‍යවහාර ගබඳයන්ගේ පරිභාණිය වේ නු යි ඔවුනුද මෙහි ම අන්තර්ගත කරනු පිණිස ව්‍යවහාරවගයෙන් ද ප්‍රමාණපාය වගයෙන් ද ‘අ /ආ’ ආදි ආජ්‍යා වචන වන කියන ලදී.”(සිද්ධ්‍ය සගරා පුරාණ සන්නය, යුතාලෝක හිමි, 1971;7).

දීර්සාක්ෂර සිංහලයේ සම්මතවන්නේ අවවන සියවසේ දී ය. අවවන සියවසට පෙර දීර්සාක්ෂර ඇතැම් ලේඛනයක දක්නට ලැබුණු ද එය සිංහලයේ අනිවාර්ය පොදු ලක්ෂණයක් ලෙස උගත්හු නො සලකනි(බලගල්ලේ සිංහල හාජාවේ සම්හවය හා පරිණාමය. 2006;45-46); ප්‍රෝපකුමාර, සෙල්ලිපි වියරණය. 2013;53). සිද්ධ්‍ය සගරා අක්ෂරමාලාවේ දීර්සාක්ෂර දක්නට නොලැබෙන ප්‍රධාන හේතු දෙකක් ඇතැමෙක් පෙන්වා දෙති.

1. සිද්ධ්‍ය සගරාවට පෙර පැවති ව්‍යාකරණ ග්‍රන්ථවල දීර්සස්වර නොදැක්වීම
2. සිංහල හාජා ඉතිහාසයට අනුව ප්‍රාකාන සිංහල හා පුරාන සිංහල යුගවල දීර්සස්වර දක්නට නොවීම (පංක්‍යාසාර හිමි, සිද්ධ්‍ය සගරා වෘම්පුම. 2004;32).

ධම්පියා අටුවා ගැටපදයේ අක්නට ලැබෙන හෙළවුවා පාය නිරික්ෂණය කිරීමෙන් තහවුරු වන්නේ හෙළවුවා රවනා වූ සමයෙහි පැහැදිලි ව ම දිර්සාක්ෂර භාවිත කොට ඇති බව සි. එසේ ම ධර්ම පුද්ධිකාව නම් වූ පරිකථා බෝධිවංස පරිකතාවේ දෙවනපැශිස් රජු දච්ස භාවිත භාජා ව්‍යවහාරය පිළිබඳ තොරතුරු සඳහන් වේ. රුවන්වැලි සැයේ බාතු නිදහන් කරන දිනයේ සේෂ්නුත්තර හෙරණපාණන් නාවිමනට ගොස බාතුන් වහන්සේ රගෙන ආ පසුව මිනිසුන් භා උන් වහන්සේ අතර සිදු වූ සංවාදයෙන් අනුරාධපුර යුගයේ දෙවන පැශිස් රජ දච්ස ස්වර භාවිත වූ බව තහවුරු කරගත් හැකිය (ධරමපුද්ධිකාව, ධර්මාලෝක හිමි සහ ධර්මාරාම හිමි 2009; 192 ජේදය 316). එ නම් 5 වන සියවසේ සිට දිර්සාක්ෂර භාවිත වූවත් පශ්චාත් කාලීන ව යම් යම් ආචාරය සම්ප්‍රදාය විසින් දිර්සාක්ෂර පංතිය ව්‍යවහාරයට නො ගෙන ඇත.

බොහෝ උගත්තු දි දිර්සාක්ෂර සම්බවය 8 වන සියවසට ලපු කරනි (පස්ක්‍රාසාර හිමි, සිද්‍යා සගරා වීමසුම. 2004;32). එසේ වූවත් බාහ්මී යුගයේ රවනා වූ ඇතැම් දිලා ලේඛනත් දම්පියා අටුවා ගැටපදයේ ඇති සිහළවියකථාවලින් උපුවා ගන්නා ලද නිදරුණනත් දෙවන පැශිස් රජු දච්ස භාජාවේ ස්වරුපය පිළිබඳ ව සඳහන් වන ධර්මපුද්ධිකාවේ ඇති දිර්ස අක්ෂර අන්තර්ගත නිදසුනත් විමර්ශනය කිරීමෙන් පැහැදිලි වන්නේ දිර්ස ස්වර දිර්ස කාලයක සිට සිංහල භාජාවේ භාවිත වූ බව සි. එ දිර්සාක්ෂර සිංහලයේ භාවිත වූවත් ඒවා දිර්සක්ර ලෙස ස්වාධීන ව භාෂ්‍යවා දීමට ඇතැම් ව්‍යාකරණ සම්ප්‍රදායක් උත්සාහ කොට තැනු. එය ප්‍රබ්‍ර ලෙස ජනගත වූ නිසා සිද්‍යා සගරා කතුවරයාට සිංහලයේ දිර්සාක්ෂර ඇති බව පෙන්වා දීමට නිදසුන් රාජීයක් ගෙනඟර දැක්වීමට සිදු විය. මේ අනුව පැහැදිලි වන්නේ සිද්‍යා සගරා කතුවරයාට පෙර සිටි ව්‍යාකරණ ආචාරයවරුන් බොහෝ සෙයින් ම උත්සාහ කොට ඇත්තේ පාලි ව්‍යාකරණයට අනුව දැක්වූ විධි නියමයන් අනුව දිර්සාක්ෂර යෙදෙන පරිසරය අනුව උව්‍යවරණය කොට එහි දිර්ස ප්‍රස්ථාන හැඳුනාගැනීම සි. එ සහ ඔ අක්ෂර කේවල ව යෙදුණු විට දිර්ස ව උව්‍යවරණය කරුණු අතර සංයෝග ව යෙදුණු කළ එ සහ ඔ ප්‍රස්ථාන ලෙස උව්‍යවරණය කිරීම පාලි භාජා සම්ප්‍රදාය සි.

## ව්‍යක්ෂුත්‍යනාක්ෂර

සිද්ධත් සගරාවේ ගතකුරු විස්සක් පමණක් දක්වා ඇත්තේ පද්‍යභාෂාව පිළිබඳ අවධානය යොමු කරමිනි. අක්ෂර මාලාවට ඇතුළත් නො කළ ද සිද්ධත් සගරාවේ බොහෝ තැන්වල ස්වාධීන ලෙස දක්වා තිබේ. මේ අනුව සිද්ධත් සගරා කතුවරයා ප්‍රාණාක්ෂර දහයක් පමණක් දක්වා ඇත්ත් සිද්ධත් සගරා හෝඩියට ඇතුළත් කොට නැති එහෙත් ඇ ඇ යන අක්ෂරද්වය ඇතුළත් ව ප්‍රාණාක්ෂර 12ක් බවට පත් වේ.

සිද්ධත් සගරාවේ ව්‍යක්ෂුත්‍යන මාලාවේ සංයුතිය පිළිබඳ ව අප අවධානය යොමු කොට දෙමුල අක්ෂර මාලාවට සංයුතියට අවධානය යොමු කළ කළහි මැනවින් පැහැදිලි වන්නේ සිද්ධත් සගරාවේ සහ දුවිඩ අක්ෂර මාලාවේ සිද්ධත් සගරා හෝඩියේ සහ දුවිඩ හෝඩියේ යම් සම්බන්ධතාවක් ඇති බව යි. එනම් සිද්ධත් සගරාවේ මෙන් ම දුවිඩ ව්‍යක්ෂුත්‍යන අක්ෂරවලද ද දුවිඩ හෝඩියේ ද මහප්‍රාණ අක්ෂර දක්නට නො ලැබෙයි. සිද්ධත් සගරා හෝඩියට සමාන අක්ෂර ගණනට බොහෝ සෙයින් සමාන ව්‍යක්ෂුත්‍යන ව්‍යක්ෂුත්‍යන අක්ෂර ගණනක් සිද්ධත් සගරා අක්ෂර මාලාවේ අන්තරෙන වේ. සිද්ධත් සගරාවේ අක්ෂර මාලාව හා පාලි සංස්කෘත හා දුවිඩ් හාඡාවල නිරික්ෂණය කිරීමෙන් සංස්කෘත ව්‍යක්ෂුත්‍යන අක්ෂර මාලාවට වඩා දෙමුල අක්ෂර මාලාව සිද්ධත් සගරා අක්ෂර මාලාව සමග බොහෝ සෙයින් සමාන ලක්ෂණ පෙන්නුම් කරන බව භදුනාගත හැකි ය.

සිද්ධත් සගරා කතුවරයා ව අක්ෂරය වර්ණමාලාවට එකතු කරගෙන නොමිත. මූල් යුගයේ සිටම ව අක්ෂරය පද්‍යකරණයට යොදාගෙන නැත. ව අක්ෂරයෙන් සිදුකළ යුතු කාර්ය ස /හ/ඡ යන අක්ෂරවලින් සිදුකර ඇති.එහෙත් කෝට්ටේ යුගය වන විටදී ව අක්ෂරය පද්‍යයට එකතු කොටගෙන ඇති. මේ සඳහා නිදසුන් බුදුග්‍රෑණාලංකාරය හා පැරකුම්බා සිරිත ආදි ග්‍රන්ථවලින් දත හැකිය. පද්‍යකරණය සැ/ බි යන අක්ෂර ද සිද්ධත් සගරා කතුවරයා හෝඩියට ඇතුළත් කොටගෙන නැති. එහෙත් කෝට්ටේ යුගයේ දී සැ අක්ෂරය පද්‍යකරණය සඳහා යොදාගෙන ඇති.

## ඡ කාරය

දුයුතිරි සින නැවති-රජ නීති දත් ගුණැති

මැදහන් ලෙස පැවති-ලරජ ලිවිවල් නිරිදු නම් වෙති (බුදුගූණ අලංකාරය පිළිබඳ වළාණේ සන්නය., ධම්මානන්ද ස්ථ්‍රීලංකා, 2013;38-22).

සබිය සවිවක න ම-මෙ ඇ පඩිනුද මෙනුද ම

අලවකයකු බිර ම -දද්සු පුළුවුන් පැනුද මනර ම (කාච්ඡාගේර මහා කාච්ඡාය., ධර්මාරාම හිමි, 1966;77-28).

වණ්ඩා තප කිරණ වන් තද තෙදින් දැඩි

බණ්ඩා රනායක තනතුරු සිරින් හෙබේ  
(හංස සන්දේශය. ගොඩකුමුරේ, 1953;51 පද්‍රය, 9).

පසගතුරු නාදේ-ගජසෙන් කුක්ද්වනාදේ

සමගතුති නාදේ-පුර දිවර්-ඩික නිනාදේ  
(බුදුගූණ අලංකාරය පිළිබඳ වළාණේ සන්නය. ධම්මානන්ද ස්ථ්‍රීලංකා, 2013;31-20).

## ජකාරය

සදසේ තරුවැල මැද-බබලන තවුස් ගණ මැද්

බුදුකෙනෙකුත මෙසද-සක්ද්‍රියබෝල්ලට්පුත් නම් ලද  
(බුදුගූණ අලංකාරය පිළිබඳ වළාණේ සන්නය. ධම්මානන්ද ස්ථ්‍රීලංකා, 2013;127-44).

සිප විරුසිර තුති කියවන වීර තුල දනක්ද්‍රයා

ලප නැති සද කොද නද කැරු යසසොද ලත් රණක්ද්‍රයා

මිපවැඩි රුව මදන සදිසි විතරණ තන භසක්ද්‍රයා

අප පැරකුම් නරනිදු දනුරුවේද දනක්ද්‍රයා

(පැරකුම්බා සිරිත, සිරිතිලකසිර, 2011;5-14).

ස-ග-ජ අක්ෂර

එසේම සිද්ධ් සගරා කතුවරයා මූර්ධන අ හා තාලුප ග යන අක්ෂර දෙකෙන් ම සිදුවන කාර්ය දන්තර අ අක්ෂරයෙන් සිදු කරගෙන ඇතේ. ඇතැම් ස්ථානයක ස-ග-ඡ කාර්ය හ යන්නෙන් ද සිදු නොට ඇතේ. (සිද්ධ් සගරා පුරාණ සහන්නය. ඇුනාලෝක හිමි, 1971;55-60). ඒ නිසා ම සිද්ධ් සගරා කතුවරයා සිද්ධ් සගරාවෙන් මූර්ධන අ හා තාලුප ග යන අක්ෂර දෙක අතහැර දමා තිබේ. විසරගය ද සිද්ධ් සගරාවේ අක්ෂර මාලාවට කතුවරයා එකතු කර නැතු. එය ද පද්‍යකරණයේ දී නො යෙදෙන නිසා සිද්ධ් සගරා අක්ෂරමාලාවන් ඉවත් කර ඇතේ.

එංජේන් කෝට්ටෙ යුගයේ දී තාලුප් ගකාරය පවා පදාතය කරණයට යොදාගෙන ඇත.

ରନ୍ତମିଳୁନ୍ ପାଷାର୍ଟ ଲେନ ରେନ୍ ଲାବ ଗ୍ଲେବ

ତୈନ ତୈନ ଲକ୍ଷ ଲିଳେ ଲୋଦୀ ଯଦି କୁଳ ଲୈବି ରେଣ୍ଟ ମୈବି ବୁଝଂଗ

දිනමිණි කුල විෂය නිරිදු පරපුරෙනා පුර කලිංග

දිනපැරකුම්ඛුප රජ හිමි රාජවේශ්‍යාධි ජ්‍යෙෂ්ඨ ජාතියාධිකරණ ප්‍රතිපාදන මණ්ඩලය

(පැරකුම්බා සිරත, සිරතිලකසිර, 2011;71-13).

ବିନ୍ଦୁ

සිදන් සගරා කතුවරයා බින්දු වර්ණය හෝඩියට අන්තර්ගත කිරීමේ දී ඉතා ප්‍රබල අහිමේය්ගයකට මූහුණ දුන් බව පෙන්වා දිය හැකි ය. එම නිසා ම සිදන් සගරා කතුවරයාට පද්‍යගුන්ප කිහිපයකින් ම තිදුෂුන් ගෙන සිය මතය තහවුරු කිරීමට සිදු වූ බව පෙනේ. පුරාණ අසක්දා කවෙන් හා කවිසීම්ලිණෙන් උප්තා ගත් උදාහරණවලින් එය තහවුරු වේ(සිදන් සගරා පුරාණ සන්නය. යානාලෝක නිමි, 1971;7). කාචා ව්‍යවහාරයේ මෙන් ලෝක ව්‍යවහාරයේ ද බින්දුව යෙදී ඇති බව පෙන්වා දෙමින් සිදන් සගරා කතුවරයා හෝඩියට බින්දුව ඇතුළත් කර ගැනීමේ ඇති වැදගත් කම අවධාරණය කරයි. දැනට ලැබේ ඇති සාධක අනුව බින්දුව පළමු වරට හමුවන්නේ අවවන සියවසට අයත්

ගැරඩිල ඕලාලේඛනයෙනි. එහෙත් සිදන් සගරා කතුවරයාට සිදන් සගරා හෝ බිජාව බින්දුව එකතු කිරීම සඳහා ප්‍රයත්න දැරීමට සිදු වූ හේතු දෙකක් ඔක්කම්පිටියේ හිමි පෙන්වා දෙයි.

1. සිදනට පෙර ලියවුණු ව්‍යාකරණ ගුන්ථ්‍රවල බින්දු වරණය අන්තර්ගත නොවී තිබීම
- 2 ක්‍රි.ව අට වන සියවස දක්වාම බින්දු වරණය සිංහල භාෂාවේ දක්නට නොවීම (පස්ක්‍රාසාර හිමි, සිදන් සගරා විමසුම 2004;37).

සිදන් සගරා කතුවරයා රාග බගහර යන වචනවල දක්නට ලැබෙන ලකුණ අර්ධානුනාසිකා යනුවෙන් හඳුන්වයි. එහෙත් මෙහි දක්නට ලැබෙන්නේ අර්ධානුනාසිකා යනුවෙන් සිදන් සගරා කතුවරයාගේ මෙම නම් කිරීම යුක්ති යුක්ත නො වේ. මෙය සකස්ව ඇත්තේ වර්ගාන්තාක්ෂරවල තෙවැනි අල්පප්‍රාණ සේෂ ස්පර්ගාක්ෂර පහත වර්ගාන්තාක්ෂර එකතු වීමෙනි. සිදන් සගරාව රචනා වූ යුගයේ ම රචනා වන ජන්දස් ගුන්ථ්‍රයක් වන එලු සඳස් ලකුණේ ග ඡ බ ද ඔ යන අක්ෂර වර්ගාන්ත ලෙස හඳුන්වා ඇතේ. (එලු සඳස් ලකුණ. සේරත හිමි, 1969; 3ගිය2) සිගිරි ගී භා ඇතැම් ඕලාලේඛනවල බොහෝ සෙයින් වර්ගාක්ෂරවල තෙවැනි අල්පප්‍රාණ සේෂ ස්පර්ගාක්ෂර සගරානිය වර්ගන්තාක්ෂරය සමග සංයෝග නො වී පූර්ණ වශයෙන් යෝදුණු අවස්ථා දක්නට ලැබේ. පරණවිතාන පෙන්වා දෙන්නේ සංයෝග නො වී මෙලෙස එය ලියා ඇතත් උච්චාවාරණයේ දී අර්ධානුනාසිකා ස්වරුපයෙන් උච්චාවාරණය කරන්නට ඇති බව යි. (සිගිරි කුරුවූ ගී i වෙළුම පරණවිතාන (පරි) ගම්ලත්, 2000;78.). එසේම සෙනරත් පරණවිතාරණ සිංහලය ඇතැම් ස්ථානවල ස්වයංසිද්ධ අර්ධානුනාසිකා දක්නට ලැබෙන බව පෙන්වා දෙයි.(සිගිරි කුරුවූ ගී i වෙළුම පරණවිතාන (පරි) ගම්ලත්, 2000;79.). බලගල්ලේ මෙය ආගන්තුක සක්ක ලෙස හඳුන්වයි (බලගල්ලේ සිංහල භාෂාධ්‍යයන ලිපි, 2004;146). භාෂා ගාස්තු පරිභානියට පත් වූ යුගයේ දී අනුස්ථාරය හෙවත් බින්දුව ස්වර අක්ෂර ගොන්නනෙහි ලා සැලකීමට උත්සාහ කළ ආකාරය මහා මහනුවර යුගයේ රචනා වූ වදන් කවී පොතේ දැකිය හැකි ය (ගණදෙවී හැල්ලයි වදන් කවී පොතය අබෝරුවනුන්

(ප්‍රකාශිත වර්ෂය නැත) 10 -13 පදනය 37). අනුස්ථාරය හෙවත් බින්දුව ව්‍යක්ෂුතන අක්ෂරයක් ලෙස සැලකිය හැකි ය. එහෙත් බිංදුවට කිසිදු ස්වරයක් ආරුධ් කළ නො හැකි වීම සුවිශේෂ ලක්ෂණයකි. සැම විටක ම තනි ව්‍යක්ෂුතන අක්ෂරයකට පෙරටුව ස්වරයක් ලං කොට තිබේ. මෙසේ සිදු කරන්නේ උච්චාරණයේ පහසුව සඳහා ය. පාලි සංස්කෘත ව්‍යාකරණයන්ගේ පාලි ව්‍යාකරණයෙන් අනුස්ථාරය හෙවත් බින්දුව පිළිබඳ ව මෙසේ කරුණු දැක්වූහ.

බිංදු ව්‍යාමනාකාරෝ - නිග්ගහිතන්ති වූව්වතේ

කේවලස්සාප්පයෝගන්තා- අකාරෝ සන්නිධියන් (සන්න සහිත බාලාවතාරය, මහානාම හිමි,(ප්‍රකාශිතවර්ෂය නැත);2).

බිංදුව හෙවත් නිග්ගහිතය අක්ෂරය මුදුනෙන් ලිවීම සම්ප්‍රදාය යි. එහෙත් මෙය තුතනය වන විට පාලි මෙන් ම සිංහලයේ ද බිංදුව හෙවත් නිග්ගහිතය ලියනු ලබන්නේ ස්වරය ඉදිරියෙනි. එහෙත් සංස්කෘත භාෂාවේ තුතනය දක්වා ම එම ලක්ෂණය සුරක්ෂිත ව දක්නට ලැබේ.

### සමාලෝචනය

මෙහි ද සාකච්ඡාවට පාතු කරන ලද්දේ සිද්ත් සගරාවේ අක්ෂර මාලාව පිළිබඳ ව යි. සිද්ත් සගරාවේ අක්ෂර මාලාව ස්වර හා ව්‍යාජන යනුවෙන් ප්‍රධාන ප්‍රහේද දෙකකට වර්ගීකරණය කර ගත හැකිය. සිද්ත් සගරා කතුවරයා ස්වර අක්ෂර හැඳින්වීම සඳහා මෙන් ම ව්‍යාජනාක්ෂර සඳහා ද බහුරුප භාවිත කොට ඇත. ව්‍යාකරණ ග්‍රන්ථනාක්ෂර සිද්ත් ස්වර භාවිතය විනා බහුරුප භාවිතය අයුතු බව විද්වත්තන්ගේ මතය යි. ඇකාරය වරණ මාලාවට එකතු නොකළ සිද්ත් සගරා කතුවරයා සිද්ත් සගරාවේ ස්වාධීනව මෙන් ම ව්‍යාජනාරුධි ව ද ඇකාරය භාවිත කොට තිබේ. ඒ සම්බන්ධ ව විද්වත්තන් අතර විවිධ මත වාද දක්නට ඇති බව මෙහි ද සමාලෝචනය තෙකරිණි. කාචකරණය සඳහා සකස් කරන ලද සිද්ත් සගරා හෝඩියේ ඇකාරය දක්නට නො ලැබේ. කාචකරණය සඳහා ම උපදෙස් දෙන පසු කාලීන ව ගම්පොල යුගයේ දී රවනා වූ කාචක ලක්ෂණ මිනි මාලාවේ ඇ අක්ෂරය එකතු කොට තිබේ. ඇ අක්ෂර ඇතුළත් නොකිරීම පිළිබඳ

විවිධ විවේචන ඉදිරිපත් කරති. සමකාලීන අනෙක් ගුන්පවල ආකාරය පැහැදිලි ව දක්නට ලැබෙනත් සිදන් සගරා කතුවරයා සිය කඩියට ඇ කාරය එකතු නොකළේ ඇකාරය ආකාරයේ මාත්‍රා වංද්‍යීයක් ලෙස සැලකීම නිසා ය. ප්‍රාණාක්ෂර 12ක් ද ව්‍යෝජනාක්ෂර විස්සක් ද සිදන් සගරාවේ දක්නට ලැබේ. සිදන් සගරා අක්ෂර මාලාව කෙරෙහි දෙමළ අක්ෂර මාලාවේ ආහාසය දක්නට ලැබෙන බව විද්‍යුත්හු පෙන්වා දෙති. සිදන් සගරාවේ මහප්‍රාණ අක්ෂර දක්නට නොලැබෙන්නේ දුවිඩ අක්ෂර මාලාවේ ද මහප්‍රාණ අක්ෂර දක්නට නොලැබෙන නිසා ය. සිදන් සගරාව කතුවරයා ඇතැම් ස්වර අක්ෂරවලින් සිදන් සගරාව කතුවරයා සිංහලයේ යෙදෙන ඇතැම් ස්වර අක්ෂරවලින් ඉටු කරගත යුතු කාරයය වෙනත් ස්වර අක්ෂරවලින් ඉටු කරගත් බව දක්නට ලැබේ. එසේ ම ව්‍යෝජනාක්ෂර සම්බන්ධයෙන් ද මෙම රිති යනු අනුග මනය කොට තිබේ. ඇතැම් යන අක්ෂරවලින් ඉටු කරගත යුතු කාරයය වෙනත් ව්‍යෝජනින් ඉටුකර ගෙන තිබේ. ව මෙන් ම ද අක්ෂරය වෙනත් අක්ෂර මගින් නිරුපණය කිරීමට සිදන් සගරා කතුවරයා උත්සුක වූ ආකාරය දක්නට ලැබේ. දිරසාක්ෂර මෙන් ම බිංදු වර්ණය සිදන් සගරාවට එකතු කිරීමේ ද නිදරිත රාජියක් ගෙනඟැර පාමින් එහි යුත්ති යුත්ත භාවය පිළිබඳ සාධක රාජියක් නිදිසුන් සහිත ව ඉදිරිපත්කොට ඇත.

### ආග්‍රිත ගුන්ථාවලිය

අබේරුවනුන් ජයසේකර, ගණමේද්වී හැඳුවකි වදන් කවී පොතයි. (ප්‍රකාශිත වර්ෂය නැත) කොළඹ: ඇස් ගොඩගේ සහ සමාගමය

අහයසිංහ ඒ. ඒ. ව්‍යාඛාන සහිත සිදන් සගරාව. (1998),කුලමිය: ඒ ඒ අහයසිංහ.

කේරපර්හේවා පදනෙශ්‍යම් සහ අරුණාවලම් දේවී, සිංහල භාෂාවේ දෙමළ වචන ආකාරයි. (2002) කොළඹ: ඇස් ගොඩගේ සහ සහෙදුරයෝ.

ගණේච්චන ශ්‍රීනාත් “ඇකාර ව්‍යෝජනය” වියරණ ලිපි (1994)කොළඹ : එස්. ගොඩගේ සහ සහෙදුරයෝ.

ගයිගර විල්හැම්, සිංහල භාෂාවේ ව්‍යෝජනය. (2013)බන්තරමුල්ල: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව.

ගුණරතන, එම්, ක්විව්‍යනය ව්‍යෝජනය. (1886),කොළඹම්: සන්ථාලෝක යන්තාලය. ඩී සී ඇස් ජේම්ස් ද සිල්වා ඇම් යු සුබසේරීස් ප්‍රේරා.

ඇුනාලෝක නිමි, කොළඹගාසි, (1971), සිදන් සගරා පුරාණ සන්නය. වැලිගම: හේමවන්ද වී. ගුණසේකර.

තම්බි අප්පේ, ගල්කිස්සේ, කාච්චලක්ෂණ මිණුමාලාව හෙවත් ලකුණු මින. (1899), දෙනිවල: ලක්මිණිපහන.

තිලකසිරි සිරි, පැරකුම්බා සිරිත, (2011), කොළඩි: එස්. ගොඩගේ සහ සහෝදරයෝ. දේවම්ත්ත, මොග්ගල්ලායන ව්‍යාකරණ (1890), කොළඩි: ලංකාභිනව විශ්වන යන්ත්‍රාලය එන් එම් පෙරෙරා.

ධම්මානත්ද ස්ථාවර, වලාණේ බුදුගුණ අලංකාරය පිළිබඳ වලාණේ සන්නය. (2013), කොළඩි: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.

ධර්මාරාම නිමි, රත්මලාණේ කාච්චයේර මහා කාච්චය. (1966), කුලමිය: විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය

ධම්මරතන නිමි, හිස්සුල්ලේ සිංහලයේ ද්‍රව්‍ය බලපෑම. (1963), තුළගේගාසි: දිවුලපිටිය එවි. ලේන් නත්සාර

ධර්මාලෝක නිමි, රත්මලාණේ, සහ දර්මාරාම නිමි, රත්මලාණේ, දරමපුදීපිකාව (2009)කොළඩි: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

පස්ක්කුසාසාර නිමි, මක්කම්පිටියේ, සිදන් සගරා විමුණුම. (2004), කොළඩි: සූරිය ප්‍රකාශකයේ ප්‍රකාශකයේ

පරණවිතාන, සෙනරත්න, සිගිරි කුරුවූ හි i වෙළම. (පරි) ගම්ලත්, සූචිත, (2000), කොළඩි: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

පුෂ්පකුමාර, නීල්, සෙල්ලපි වියරණය. (2013) කොළඩි: ගාස්ට් පබලිෂින් ප්‍රසිවට ලිමිටඩ්.

බලගල්ලේ, විමල් ජී, සිංහල භාෂාධායන ලිපි. (2004) කොළඩි: එස් ගොඩගේ සහ සහෝදරයෝ

බලගල්ලේ, විමල් ජී, සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය. (2006)කොළඩි: එස් ගොඩගේ සහ සහෝදරයෝ

මහානාම නිමි, කළුවවිවිමුල්ලේ, සන්න සහිත බාලාවතාරය. (ප්‍රකාශිතවර්ශය නැතු) කොළඩි: කේ තෙන්නකේන්න

රත්නසාර නිමි, කහවේ. සාරාස්වතාර්ථ ව්‍යාඩ්‍යාව. (1947), කොළඩි: පියදාස කේ කහවේ විතාරණ ජීතාලංකාර යන්ත්‍රාලය.

හෙටිආරච්චි, ඩී. රු. (වම්පියා අවුවා ගැටපදය. (1974) කොළඩි: ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය.

වැලිවිටයේ, සෝරත නිමි, එළු සඳස් ලකුණ. (1969), ගල්කිස්ස: අනය ප්‍රකාශකයේ,  
S Paranavithana Epigraphia Zeylanica vol III (London( University Of Oxford  
London (1933) No 19Garandigala

S Paranavithana Epigraphia Zeylanica vol IV (London (University Of  
Oxford London 1933) No 20 Rassahela